

2021 නොවැම්බර්

**ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අලුතින්
සැලසුම්කෙරුණු පොදු ස්ථානයක විවෘත වෙයි**

- නූතන හා සමකාලීන කලාව සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ පළවෙනි කෞතුකාගාරය සිය පිහිටීම කොළඹ 03, ක්‍රෙස්කැට් බුලවාඩ් වෙත මාරුකරනු ඇත.

- ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය මහජනයාට වඩා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයකට මාරුවෙයි.

නූතන හා සමකාලීන කලාකෘති ප්‍රදර්ශනය, එකතුවීම්, සංරක්ෂණය හා ඒවා පිලිබඳව පර්යේෂණකිරීම වෙනුවෙන් කැපවුණු මෙරට ප්‍රථම මහජන කෞතුකාගාරයවන ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා), 2021 නොවැම්බර් මස ක්‍රෙස්කැට් බුලවාඩ් වෙත ස්ථානය වෙනස් කළේ ය. මෙය මහජනයාට, පාසැල්වලට, හා සංචාරකයන්ට වඩා පහසුවෙන් පිවිසිය හැකිවීම යන කෞතුකාගාරයේ අරමුණ වෙත ළඟාවීමකි. MMCA ශ්‍රී ලංකා යනු 2019දී ආදායම්-නොලබන්නක් ලෙස එළිදැක්වුණු, දේශීය හා ජාත්‍යන්තර අරමුදල් ලබන සංවිධානයකි. එහි පළමු ප්‍රදර්ශනය නරඹන්නන් 3500කට වඩා ආකර්ෂණය කරගත්තේ ය. දිවයින පුරා පාසල් හා විශ්වවිද්‍යාල කණ්ඩායම් 37කට සත්කාරකත්වය දක්වමින්, නොම්ලේ මහජන වැඩසටහන් 165ක්, ළමා වැඩමුළු 11ක්, සහ කලාකරුවන්, අධ්‍යාපනඥයන් හා අභිරක්ෂකයන්ගේ ත්‍රෛභාෂික කථා 12ක් ප්‍රදර්ශන කාලසීමාව තුළ කෞතුකාගාරය විසින් පැවැත්විණි.

MMCA ශ්‍රී ලංකාහි කමිටුවේ සභාපති අජිත් ගුණවර්ධන, “ක්‍රෙස්කැට් බුලවාඩ් වෙත මාරුවීමට MMCA ශ්‍රී ලංකා ගත්තේ මූල්‍යමය තීරණයක්. හැදෑමින් පවතින කෞතුකාගාරයක් ලෙස කොළඹ පශ්චාත්-වසංගත දියුණුවට එය විශාල අගයක් එකතු කරනවා. MMCA ශ්‍රී ලංකාහට සුදුසු, පහසුවෙන් ප්‍රවේශවිය හැකි, සුභාදර්ශන හැඟෙන පරිසරයක් ක්‍රෙස්කැට් මගින් සැපයෙනවා,” යනුවෙන් ස්ථානයේ වෙනස්වීම පිලිබඳව අදහස් දැක්වීය.

මේ හවුල්වීම ගැන පේන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දේපළ අංශයේ ප්‍රධානී නයන මාවිල්මඩ පැවසුවේ, “අලුතින් වැඩිදියුණුකළ ක්‍රෙස්කැට් මෝල්හිදී MMCA ශ්‍රී ලංකාහට සත්කාරකත්වය දැක්වීම අපට සතුටක්. මධ්‍යගත හා පහසුවෙන් ළඟාවිය හැකි පිහිටීම නිසා, MMCA ශ්‍රී ලංකාහට රටේ සමකාලීන කලාව විශාල ප්‍රේක්ෂක පිරිසකට පෙන්වන්න අවස්ථාව ක්‍රෙස්කැට් ලබාදෙනවා. එමගින් කොළඹ සංචාරක අවස්ථා

Groundfloor, Crescat Boulevard
89 Galle Road
Colombo 03

Registered Address:
117 Sir Chittampalam A. Gardiner Mawatha
Colombo 02
Sri Lanka

info@mmca-srilanka.org
www.mmca-srilanka.org

වැඩිවෙනවා වගේ ම, වෙළඳ පරිශ්‍රයට පැමිණෙන්නන් දැන් සපයා ඇති විවිධාකාරයේ ක්‍රියාකාරකම් සතුවත් භුක්තිවිඳිනු ඇතැයි අපි විශ්වාස කරනවා. එහි විත්තාප්‍රේරණ ප්‍රදර්ශක සහ ළමුන් හා වැඩිහිටියන් සඳහා වූ වැඩසටහන්කරණයන් සමග, අප සමාජයේ වටිනා ඓතිහාසික හා සමාජයීය විෂයයන් ප්‍රදර්ශනය කිරීමට මේ කෞතුකාගාරය සමග හවුල්වීම අපට සතුටක්," කියා ය.

"MMCA ශ්‍රී ලංකා යනු වෙළඳ පරිශ්‍රයක පිහිටි ප්‍රථම කෞතුකාගාරය නොවෙයි-- විශේෂයෙන් ම ජපානය, ඉන්දියාව, හා චීනය වැනි ආසියාතික රටවල කලා අවකාශ සිල්ලර වෙළඳ පරිසරවල ස්ථානගතවීමේ ඉතිහාසයක් තියෙනවා. අන් ආකාරයකින් නූතන හා සමකාලීන කලා කෞතුකාගාර සොයා නොයන නරඹන්නන් හමුවීමට බොහෝ අවස්ථා මේ නව පිහිටීම හරහා අපට ලැබෙනවා. මගහැරිය නොහැකි වැඩසටහන් බොහෝමයක් ඊළඟ මාස කිහිපය තුළ පැවැත්වීමට සූදානම් නිසා, සමාජ මාධ්‍ය හරහා අපිත් එක්ක සම්බන්ධවෙන ලෙසට මහජනයාව අපි උනන්දුකරවනවා. රටේ නූතන හා සමකාලීන කලාව පිළිබඳව දැනුවත්කරන සහ, කොළඹ නගරයේ ප්‍රතිරූපය ද ඔසවාතබන සුවිශේෂී කෞතුකාගාර-තත්ත්වයේ අත්දැකීමක් යළිත් නිර්මාණය කිරීම අපගේ අරමුණයි," යැයි MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරෙයිරා පැවසුවා ය.

ගාලු පාරෙන් හා ශ්‍රී උත්තරානන්ද පාරෙන් පහසුවෙන් ළඟාවිය හැකි ලෙස කොළඹ 03 මධ්‍යයේ ක්‍රෙස්කැට් බුලවාඩ් පිහිටා ඇත. ක්‍රෙස්කැට් බුලවාඩ්හි දෙවන මහලේ වර්.අඩ් 3,800ක අවකාශයක MMCA ශ්‍රී ලංකාහි දෙවන ප්‍රදර්ශනය 2022 පෙබරවාරි මස විවෘතවනු ඇත.

ඉගෙනුම හා අනාවරණය යන අගයන් මුල්කරගෙන පිහිටුවුණු MMCA ශ්‍රී ලංකා සංවිධානය, දිවයින පුරා හා අන්තර්ජාතිකව ජීවත්වෙන සහ වැඩකරන, වත්මන් හා හිටපු කලාකරුවන් වෙනුවෙන් කැපවී සිටියි. මෙහි අභිරක්ෂිත ප්‍රදර්ශන හා අධ්‍යාපන වැඩසටහන්වලට අමතරව, මෙයාකාරයේ කෞතුකාගාරයක් මහජනයාට ප්‍රවේශ වියහැකි ලෙස හා ත්‍රෛභාෂික ලෙස ශ්‍රී ලංකාවේ පිහිටුවුණු ප්‍රථම අවස්ථාව මෙයයි.